

Financial information 2020

Audited Financial Statements


Statement of Finance Performance

CEYLON FISHERY HARBOURS CORPORATION STATEMENT OF FINANCIAL POSITION


As at 31 December 2020

	Page No	Notes	Subsidiaries	2020	2019	1-Jan-19
				LKR	LKR	LKR
ASSETS						
Non Current Assets						
Property, Plant & Equipment	5	1		4,153,351,057	4,325,837,707	4,468,796,540
Capital Work In Progress	5	2		54,723,830	52,169,135	61,485,067
Balance to be written off A/C				81,769,596	81,769,596	81,769,596
Total Non-current Assets				4,289,844,483	4,459,776,438	4,612,051,203
Current Assets						
Inventories	5	3	B	58,556,181	53,454,642	41,784,454
Trade and Other Receivables	5	3	C,D,E	718,750,203	723,442,256	603,678,353
Prepayments	5	3	F	67,884,510	63,443,529	64,985,933
Bank Balances	5	3	G	288,727,783	221,694,959	209,474,958
Cash and Cash Equivalents	5	3	H	29,159,152	14,539,224	14,884,706
Total Current Assets				1,163,077,829	1,076,574,610	934,808,404
Total Assets				5,452,922,312	5,536,351,049	5,546,859,607
EQUITY AND LIABILITIES						
Capital & Reserves						
Issued Capital				350,099,843	350,099,843	350,099,843
Capital Grants	6	4		1,449,122,293	1,309,273,694	1,273,269,510
Reserves	6	5		5,597,610,051	5,696,825,780	5,789,637,702
Promotee's Receipt				2,215,769	2,215,769	2,215,769
Accumulated Profit / (Loss)				(2,215,769)	(2,215,769)	(2,215,769)
Total Equity				4,680,433,589	4,869,472,356	4,990,623,785
Non Current Liabilities						
Deferred Liabilities				1,653,400	1,653,400	1,653,400
Provision For Gratuity	6	6		355,857,204	306,403,317	248,418,391
Total Non-current Liabilities				357,510,604	308,056,717	250,071,791
Current Liabilities						
Trade and other Payables	6	7	K	376,626,684	350,842,723	300,851,720
Bank Overdrafts	6	7	L	38,351,435	7,979,252	5,312,310
Total Current Liabilities				414,978,119	358,821,975	306,164,030
Total Equity & Liabilities				5,452,922,312	5,536,351,049	5,546,859,606

I certify that the financial statements have been prepared in compliance with the requirements of Finance act no. 38 of 1971


ACTING FINANCE MANAGER

The Directors are responsible for the preparation and presentation of these Financial Statements signed for and on behalf of the Board By:


CHAIRMAN


MANAGING DIRECTOR


GENERAL MANAGER

COMPREHENSIVE INCOME & EXPENDITURE STATEMENT

Year ended 31 December		2020	2019
		LKR	LKR
	Note		
Revenue - Recurrent Grant From Treasury		417,500,000	400,000,000
Revenue - Capital Grant for Recurrent Expenditure		57,449,328	55,669,387
Profit on Vehicle disposal			-
Operating Result	8	73,984,187	254,214,171
		548,933,515	709,883,558
Staff Cost	9	(360,396,640)	(344,456,257)
<u>Other Operating Expenses</u>			
Establishment Charges	10	(6,449,047)	(9,480,130)
Administration charges	11	(373,100,914)	(381,196,812)
Repairs and Maintain	12	(42,322,824)	(43,248,241)
Profit / (Loss) from Operations		(233,335,910)	(68,497,882)
Finance Cost	13	(2,675,030)	(2,613,821)
Profit / (Loss) before Tax		(236,010,940)	(71,111,703)
Tax Expenses			-
Profit / (loss) after Tax		(236,010,940)	(71,111,703)
Profit / (loss) for the period		(236,010,940)	(71,111,703)

CEYLONFISHERYHARBOURSCORPORATION.
STATEMENT OF CASHFLOWS
FOR THE YEAR 2020

	2020	2019
	LKR	LKR
Cash flows from operating activities		
Profit / (Loss) before taxation	(236,010,940)	(71,111,703)
Adjustments for:		
Depreciation	226,596,553	222,579,939
Disposal profit on capital assets		-
Provision for Gratuity	61,858,651	67,734,794
Provision for Bad debt	6,146,665	-
Interest expense	176,766	27,906
Capital Grant Amortization	(185,446,753)	(198,588,914)
Working capital changes:		
(Increase) / Decrease in trade and other receivables	7,547,402	(107,330,143)
(Increase) / Decrease in inventories	53,454,642	(4,188,373)
Increase / (Decrease) in trade payables	25,783,960	49,991,003
Prepayments	(4,440,981)	1,542,404
Cash Generated from operations	(44,334,036)	(39,343,087)
Interest paid	(176,766)	(27,906)
Gratuity paid	(12,404,764)	(9,636,797)
Net cash from operating activities	(56,915,566)	(49,007,790)
Cash flows from investing activities		
Purchase of property, plant and equipment	(56,841,558)	(83,565,808)
Disposal of property, plant and equipment		-
Net cash used in investing activities	(56,841,558)	(83,565,808)
Cash flows from financing activities		
Reserves - Funds received from Ministry	(10,406,125)	4,906,175
Investment -Capital Funds	234,000,000	136,875,000
Net cash used in financing activities	223,593,875	141,781,175
Net increase / (Decrease) in cash and cash equivalents	109,836,751	9,207,577
Cash and cash equivalents at beginning of period (01st January)	228,254,931	219,047,354
Cash and cash equivalents at end of period (31st December)	338,091,682	228,254,931

CEYLON FISHERY HARBOURS CORPORATION.

STATEMENT OF CHANGES IN EQUITY FOR THE YEAR ENDED 31st DECEMBER 2020

	Issued Capital	Capital Grant	Accumulated Profit	Reserves	Prompeached Receipt	Total
	LKR	LKR	LKR	LKR	LKR	LKR
Balance at 1st January 2020	350,099,843	1,309,273,694	(2,488,942,730)	5,696,825,780	2,215,769	4,869,472,356
						-
Capital Received from Treasury		234,000,000				234,000,000
						-
Recurrent portion transfered to P&L from capital grant		(56,416,071)				(56,416,071)
						-
Capital Grant Amortization		(37,735,330)				(37,735,330)
						-
Reserves changers during the Year			6,339,304			6,339,304
						-
Profit for the year			(236,010,940)			(236,010,940)
						-
Balance at 31st December 2020	350,099,843	1,449,122,293	(2,718,614,366)	5,696,825,780	2,215,769	4,779,649,319

CEYLON FISHERY HARBOUR CORPORATION
NOTES TO THE ACCOUNTS AS AT 30TH DECEMBER 2020

Note 01	Schedules	2020 LKR	2019 LKR
Fixed Assets			
Lands		1,287,928,850	1,287,928,850
Buildings		907,112,774	900,394,366
Roads & Boundry Walls		99,301,322	95,248,704
Water Tanks		958,035	958,035
Break Water , Groyne & Quaywall		2,361,481,500	2,356,772,099
Machineries		284,682,576	284,682,576
Motor Vehicles		81,666,729	81,666,729
Heavy Vehicles		182,216,079	182,216,079
Equipment(Office & Others)		157,367,734	152,329,224
Furniture & Fittings Dredgers & Boats		31,002,050	31,002,050
Internet Information Systems		1,181,888,530	1,181,888,530
Computer Software Package		10,345,047	10,345,047
Fuel Dispensing Unit		6,375,588	6,015,588
Trolley		45,552,087	12,144,162
Water Supply		57,700	57,700
Slip Way		818,533	818,533
Ecor Sound		8,196,429	8,196,429
Septic Tanks		7,236,927	7,236,927
Convertainers		5,516,251	5,516,251
Beacon Lamp		12,959,958	12,959,958
Water Sump House		2,599,400	2,599,400
CCTV Cameras & Equipments		2,267,439	2,267,439
Provision For Depreciation		1,877,300	1,877,300
	A		
	Accumulation Depreciation as at 01st January Add	(2,299,284,268)	(2,076,704,329)
	Depreciation for the Year	(226,596,553)	(222,579,939)
	Less - Depreciation on Disposal Assets	(176,960)	-
	Adjustment in theyear	4,153,351,057	4,325,837,707

Note 02		2020 LKR	2019 LKR
Capital Work In Progress			
Builidings		21,107,496	13,703,948
Electricity		1,147,950	1,147,950
Machineries		4,352,348	4,352,348
Break Water & Quaywall		6,189,720	6,189,720
Boundary Walls		579,055	579,055
Computer software		1,922,500	1,922,500
Landscaping Head Office		2,331,611	2,331,611
Fuel Dispensing Units		5,162,000	10,010,853
Fuel Tanks		11,931,150	11,931,150
		54,723,830	52,169,135

Note 03		2020 LKR	2019 LKR
Current Assets			
Stocks	B		
Stock - Fuel - Galle		3,220,469	3,242,225
Stock - Fuel - Mirissa		4,648,791	3,911,253
Stock - Fuel - Codbay		7,257,236	4,146,005

	Stock - Fuel - Kudawella	1,959,749	1,067,739
	Stock - Fuel - Puranawella	5,930,074	4,860,396
	Stock - Fuel - Kalpitiya	3,554,170	3,040,198
	Stock - Fuel - Hikkaduwa	1,551,783	1,492,611
	Stock - Fuel - Kirinda	1,105,851	1,565,583
	Stock - Fuel - Panadura	447,192	610,492
	Stock - Fuel - Hambanthota	1,281,752	1,531,681
	Stock - Fuel - Negombo	3,055,511	2,810,675
	Stock - Fuel - Ambalangoda	1,887,371	3,023,485
	Stock - Fuel - Dodanduwa	795,554	455,676
	Stock - Fuel - Tangalle	2,604,447	2,051,398
	Stock - Fuel - Walachcheni	3,239,355	1,549,780
	Stock - Fuel - Beruwala	3,202,347	3,978,624
	Stock - Fuel - Dikkowita	7,029,318	5,375,608
	Stock - Fuel - Nilwella	2,059,680	4,348,586
	Stock - Fuel - Suduwella	1,354,592	3,460,881
	Stock - Fuel - Mylady	1,630,829	591,683
	Stock - Gas - Kalpitiya	97,277	87,946
	Stock - Gas - Walachcheni	-	-
	Stock - Gas - Kudawella	44,871	47,840
	Stock - Gas - Nilwella	48,875	22,091
	Stock - Gas - Mutuwal	9,325	9,325
	Stock - Gas - Galle	68,606	71,540
	Stock - Gas - Mirissa	-	30,912
	Stock - Gas - Dikkowita	471,156	70,408
Debtors			
	C		
	Debtors	114,807,047	118,510,291
	Others V-cominternational	245,385	1,745,385
	Debtors - Security	84,502,437	68,667,575
	Debtors - Kudawella	3,632,604	7,870,003
	Debtors - Galle Fuel	8,553,145	7,296,047
	Debtors - Kalpitiya Fuel	11,166,099	9,417,294
	Debtors - Beruwala Fuel	7,459,672	11,263,768
	Debtors - Mirissa Fuel	926,346	869,251
	Debtors - Puranawella	7,099,620	6,927,955
	Debtors - Tangalle Fuel	2,131,391	772,641
	Debtors - Kirinda Fuel	2,469,735	3,419,629
	Debtors - Cod Bay Fuel	15,260,052	9,081,322
	Debtors - Hikkaduwa Fuel	1,687,458	1,069,694
	Debtors - Dodanduwa Fuel	(1)	1,425,969
	Debtors - Panadura Fuel	3,328	-
	Debtors - Negambo Fuel	2,113,573	2,007,323
	Debtors - Ambalangoda Fuel	3,892,870	2,880,554
	Debtors - Hambanthota Fuel	214,146	34,962
	Debtors - Walachchane Fuel	74,976	-
	Debtors - Nilwella Fuel	178,765	0
	Debtors - Mutuwal Fuel	94,909	94,909
	Debtors - Dikowita fuel	2,267,496	2,081,576
	Debtors - Suduwella fuel	131,277	-
	DEBTORS-mailady FUEL	521,554	
	Debtors Berthing	47,311,629	47,311,629
	Debtors Berthing - All Harbours	11,939,824	11,939,824
	Debtors Rent/Lease	178,356,126	147,208,712
	Debtors CFC	25,935,079	25,935,079
	Debtors - Dredging Advance	17,730,000	20,000,000
	Debtors - Gass (Mutuwal)	16,801	16,801
	Debtors - Dredging (Dock yard)	36,476,991	36,476,991
	Debtors - Dredging (Port Authority & Ministry)	24,840,000	24,840,000
	Debtors - Department of Wildlife	-	31,038,832
	Receivable - WHT	914,980	914,980

		Receivable - WHT - (1/3Vat)	1,611,054	1,611,054
		Receivable - WHT	411,994	411,994
		Receivable VAT	11,562,409	8,074,554
		VAT Receivable on Sand	10,434,783	10,434,783
		Returned Cheque	(122,754)	(111,532)
		Fund Transfer Control A/C	(74,923)	(641,068)
		Sand Project	269,960	269,960
		PI & MU Project	21,620	21,620
		DEBTORS - fishery depratment	1,812,234	-
		Provision for Bad - Debtors	(23,154,877)	(17,008,212)
Receivable From Ministry & Other	Co			
		D		
		Removal of Sunken Vessel - Cod Bay	2,150,000	2,150,000
		Renevation of Misistry Quarters	1,345,907	1,345,907
Staff Debtors		E		
		Salary Advance	177,000	137,500
		Special Salary Advance	180,201	180,201
		Travelling Advance	58,000	15,000
		Motor Cycle Loan	109,786	109,786
		Distress Loan	95,971,039	108,832,536
		Festival Advance	617,500	3,258,681
		Other Advance to Staff	15,155	15,155
		Special Advance - Loan	1,133,168	748,270
		Medical Loan	1,159,787	1,231,769
		Special Loan - Flood Disaster	71,595	1,201,054
		Other Loan	34,250	34,250
Deposit Advance & Prepaymant		F		
		Security Deposit	479,900	500,000
		Deposit Fuel	400,000	400,000
		Other Deposit	4,561,125	4,509,025
		Special Advance	20,271,212	15,921,230
		Cylinder deposits (Gass)	1,165,369	1,149,992
		Prepayments - Purchase	36,702,978	36,659,356
		Advance for Revaluation	3,903,926	3,903,926
		Bank Guarantee Deposit Dikowita	400,000	400,000
Bank Balance		G		
		Kalpitiya Fuel A/C	9,445,365	7,736,946
		Kalpitiya Collection A/C	408,479	422,041
		Diyawara A/C 1658	995,231	995,231
		Head Office A/C 1883	6,052,395	2,793,663
		A/C 1236	101,183,352	450,992
		Bank A/C 1931	668,208	-
		Head Office A/C 1446	-	-
		Tangalle Fuel A/C	2,893,221	3,466,750
		Tangalle Collection A/C	-	1
		Medical Loan A/C	94,651	14,502
		Beruwala - Fuel A/C	19,755,640	23,098,800
		Beruwala - Collection A/C	526,464	218,392
		Beruwala Bank A/C - Shanaseela	1,470	1,470
		Bank - Work Shop A/C	195,035	301,989
		Mirissa Fuel A/C	7,679,820	17,747,546
		Mirissa Collection A/C	708,496	502,901
		Kirinda - Fuel A/C	3,694,179	2,457,961
		Kirinda - Collection A/C	212,514	373,407
		Galle Fuel A/C	2,689,853	3,205,873
		Galle Collection A/C	1,344,685	630,865
		Kalmune A/C 1976	12,716	12,716
		Negombo Fuel A/C 8354	9,385,085	8,238,597
		Trincomallee Fuel A/C	8,461,084	11,007,250
		Trincomalle Collection A/C	1,262,242	2,906,915
		Kudawella Collection A/C	9,487,874	9,138,417

	Kudawella Fuel A/C	11,347,767	9,819,284
	Hikkaduwa Bank Fuel A/C	1,479,570	947,752
	Hikkaduwa Bank Collection A/C	665,865	505,759
	Bank A/C 4461	6,542	562,400
	Puranawella Fuel A/C	5,564,249	10,892,973
	Puranawella Collection A/C	692,378	561,588
	Mutwal RFCA No 1450931 (\$)	(1)	1,021,146
	Panadura Collection A/C	328,076	213,996
	Panadura Fuel A/C	1,557,136	1,348,079
	Hambanthota Fuel A/C	2,840,051	2,449,903
	Hambanthota Collection A/C	438,952	266,207
	Dodanduwa Collection A/C	351,324	813,436
	Ambalangoda Fuel A/C	1,992,768	1,443,266
	Mirissa	73,868	73,868
	Dodanduwa Fuel A/C	858,465	314,174
	Chilaw Collection A/C	0	0
	Walchchane Collection A/C	272,384	266,390
	Walchchane Fuel A/C	3,893,737	4,131,968
	Ambalangoda Collection A/C	693,946	444,457
	Mutwal Collection A/C	639,826	5,729,351
	Nilwala Fuel A/C	11,232,369	7,628,179
	Nilwala Collection A/C	413,376	215,974
	Suduwella Fuel A/C	3,133,868	2,184,667
	Suduwella Collection A/C	295,602	298,456
	Bank A/C Dikkowita Lubricant	7,836,934	1,164,746
	Bank A/C Dikkowita Fuel	30,999,112	35,687,849
	Bank A/C Dikkowita Collection -	3,870,587	4,376,995
	Bank A/C Dikkowita Fuel _	4,364,445	29,564,050
	Bank A/C Myledy Fuel	2,738,156	1,938,379
	Bank A/C Myledy Collection	2,988,368	1,106,439
Cash In Hand			
	Cash in Transit -	9,403,357	501,424
	Cash in Transit -Chilaw	10,652	10,652
	Cash In Hand	240,137	240,137
	Cash In Hand Beruwala (Fuel & Collection)	3,336,272	1,683,178
	Cash In Hand Galle (Fuel & Collection)	-	27,540
	Cash In Hand Mirissa (Fuel & Collection)	1,020,267	1,023,132
	Cash In Hand Puranawella (Fuel & Collection)	651,909	1,873,048
	Cash In Hand Tangalle (Fuel & Collection)	957,225	27,968
	Cash In Hand Kirinda (Fuel & Collection)	297,584	261,496
	Cash In Hand Codbay (Fuel & Collection)	2,396,375	1,556,781
	Cash In Hand Dodanduwa (Fuel & Collection)	39,166	1
	Cash In Hand Hikkaduwa (Fuel & Collection)	527,696	114,802
	Cash In Hand Kalpitiya (Fuel & Collection)	136,606	9,742
	Cash In Hand Kudawella (Fuel & Collection)	3,100,344	-
	Cash In Hand Chilaw (Fuel & Collection)	125,986	1,065
	Cash In Hand Panadura (Fuel & Collection)	440,257	440,293
	Cash In Hand Ambalangoda (Fuel & Collection)	1,263,600	476,211
	Cash In Hand Hambantota (Fuel & Collection)	280	49,814
	Cash In Hand Walachchane (Fuel & Collection)	363,254	212,400
	Cash In Hand Dikkowita (Fuel & Collection)	1,444,549	5,153,018
	Cash In Hand Nilwella (Fuel & Collection)	1,341,771	295,981
	Cash In Hand Suduwella (Fuel & Collection)	1,343,033	96,120
	Cash In Hand Mylidy (Fuel & Collection)	42,344	30,695
	Cash In Hand Negombo (Fuel & Collection)	54,365	900
	BERUWALLA WORK SHOP-CASH IN HAND	-	
	P/C Imprest- Tangalle Imprest	-	20,149
	P/C Imprest- Beruwala	-	(1)
	P/C IMPREST - GALLE	-	
	P/C Imprest- Mirissa	-	(0)

P/C Imprest- Trincomalle	(0)	1
P/C Imprest- Nilwella	-	-
P/C Imprest-H/O	451,467	369,222
P/C Imprest- Kirinda	-	-
P/C Imprest - Negambo	-	-
P/C Imprest - puranawella	0	
P/C Imprest - Dodanduwa	-	
P/C Imprest -Hikkaduwa	0	
P/C Imprest-Dikkowita	(0)	(0)
P/C Imprest- Kalpitiya	-	
P/C Imprest- Kudawella	-	
P/C Imprest-Chilaw	873	
P/C Imprest-Panadura	-	
P/C Imprest- Ambalangoda	-	
P/C Imprest- Hambantota	-	
P/C Imprest- Walachchena	-	
P/C Imprest- Suduwella	-	
PETTY CASH IMPREST - Kalamediya	-	
PETTY CASH IMPREST - mailady	-	
P/C Imprest-Ruhunuputha	(0)	0
P/C Imprest-Weligouwa	-	
P/C Imprest- Salapurakiduri	-	-
PETTY CASH IMPREST - NILDYAWARA	-	
PETTY CASH IMPREST - saruri	-	
WHALE WATCHING PETTY CASH	-	
P/C Imprest- Tadano Crane	0	0
P/C Imprest-Beruwala Workshop	(0)	0
PETTY CASH IMPREST - TANGALLE work shop	20,149	
Regional Petty Cash Imprest		63,454
Victualling Imprest- Ruhunuputha	-	-
Victualling Imprest-Weligouwa		
VICTUALLING IMPREST - SALAPURA KINDURI		
VICTUALLING IMPREST - NILDYAWARA	-	
VICTUALLING IMPREST - SARURI	-	
VICTUALLING IMPREST- WHALE WHINE	-	
PETTY CASH IMPREST -EXCAVATER	-	
special cash imprest for electrical,civil&mechanical	149,635	
	1,163,077,829	1,076,574,610

Note 04

Capital Grant from Treasury

	2020 LKR	2019 LKR
Grant - Capital - Balance as at 01st January	1,309,273,694	1,273,269,510
Capital fund received during the Year	234,000,000	136,875,000
Less -Capital Grant Amortization	(37,735,330)	(45,201,429)
Less -Assests maintain minor Expenses during the Year	(56,416,071)	(55,669,387)
Grant - Capital - Balance as at 31st December	1,449,122,293	1,309,273,694

Note 05

	Schedules	2020 LKR	2019 LKR
<u>Capital Reserves</u>			
Assets Transferred from Ministry		136,787,573	136,787,573
Grant from Ministry	I		
Ministry Fund		129,101,563	139,507,688
Ministry Fund - Crane		31,458,111	38,678,369
Ministry Fund - Convertainers		8,884,521	8,884,521
Ministry Fund - Proposed Gabion Quay Wall		17,769,665	17,769,665

	DFAR Fund - Purchasing of heavy machinery	110,712,612	110,712,612
	Grant From Ministry	53,812,851	53,812,851
	Grant From JAICA	19,992,903	19,992,903
	Funds Received for Dikowita Fishery Harbour Construction	3,143,094	3,143,094
	Dikkowita Fund	4,644,670	4,644,670
	Funds Received For IFARD	1,600,000	1,600,000
	MEPA Funds	7,000,000	7,000,000
		139,337,507	139,337,507
Foreign Grants		2,686,972,668	2,686,972,668
Fixed Assets Revaluation Reserve		945,559,937	945,559,937
Provision For Devastated Assets			
		19,586,597	19,586,597
ADBReceipts	J	753,002,137	753,002,137
	Grant From ADB	44,706,546	44,707,322
	Grant From SIDA	19,129,760	19,129,760
	Receivables From ADB	1,747,790	1,747,790
	US Aid Grant	7,862,323	7,862,323
	Donation From Domestic Organization	323,355,423	404,943,993
ADBGrants		131,441,801	131,441,801
Capital Funds on Donated Assets		5,597,610,051	5,696,825,780
OtherGrants			

Note 06

	2020 LKR	2019 LKR
Gratuity		
Provision For Gratuity - Beginning	306,403,317	248,305,320
Provision For Gratuity For the Year	61,858,651	67,734,794
	368,261,968	316,040,114
Less - Payment For Gratuity	(12,404,764)	(9,636,797)
Gratuity 31St December	355,857,204	306,403,317

Note 07

	Schedules	2020 LKR	2019 LKR
Current Liabilities			
Creditors	K		
	Creditors	9,824,409	9,824,409
	Creditor - MEPA	108,086	108,086
	Creditor - Capital Payments	21,787,428	14,789,667
	VAT Payable	75,647,389	58,649,201
	Advance for Sand Western Grant Lanka	76,261,312	76,261,312
	Payee Tax	155,348	158,579
	Stamp Duty	243,325	102,875
	Tender Deposit Refundable	16,824,543	12,858,264
	Security Deposit	53,312,926	53,149,282
	Other Deposit	4,122,686	4,122,686
	Cashiers' Deposits	491,048	419,298
	E.P.F	13,714,394	3,758,359
	E.T.F	1,645,727	2,741,882
	Rent Deposit	2,843,310	2,843,310
	Bank Guarantee Deposit	1,880,747	2,356,971
	Creditors -Gampaha District Fisheries co-op	204,656	204,656
	Creditors -Capital Payments	1,363,766	1,363,766
	Other Creditors	759,738	759,738
	WHT		-
	Economics Tax Payable	10,512,971	10,512,971
	Waste Oil Tanks - Galle	133,864	133,864
	Retention Liability	14,359,339	14,394,124
	Provision for Dirisaviya A/C	8,610,910	8,610,910

	Suspens Accounts - Dodanduwa	-	1,425,970
	Coast Gurd	855	855
	Union Fees & welfare societies	11,565	-
	NISM	-	-
	Creditors - Returned Cheques	236,266	275,416
	Creditor - Dredging Advance	17,910,000	17,910,000
	Bouy Installation Work kathaluwa land	647,934	647,934
	Housing Project/ Dickowita	2,671,509	2,671,509
	Nilwella Debtor Account	200,000	200,000
	Gratuity payment in Arrears	333,268	333,268
	Performance Bond Deposits	149,806	149,806
	Funds for construction of FI Office	2,584,457	2,584,457
	Accounts to be corrected by bank	(150,685)	(26,685)
	WELFARE GRATUITY FUND	543,280	-
	INSURANCE CORPORATION	-	-
	WELFARE SOCIETY	-	-
	SURCHARGE PAYABLE (E.P.F. CLA ARREAS)	1,760,250	-
	E.P.F.PAYABLE (CLA ARREARS)	-	-
Accrued Expenditure		34,920,255	46,545,983
		34,920,255	46,545,983
BankOverdrafts	L		
	Head Office A/C 1725	35,206,411	5,478,503
	Bank A/C 1931	-	940,675
	Head Office A/C 1446	2,920,077	1,335,326
	Beruwala - Collection A/C	-	-
	Wellamankara	29,737	29,737
	Bank Account Beliatta	8,371	8,371
	Devivimanawatta A/C	186,641	186,641
	TANGALLE COLLECTION A/C.3329900	199	-
		414,978,119	358,821,975

Note 08

Audited Financial Statements

		2020	2019
		LKR	LKR
Operational Result			
		20,456,232	20,400,000
		5,451	55,234
		139,803	109,808
	Operational Profit /LossHarbours	(112,175,424)	(33,735,144)
	Income From Security Operation (Ministry)	21,455,565	20,285,389
	Fine & Surcharges	94,479	49,033
	Suppliers Registration Fees	470,500	555,000
	Dredging Income	-	32,319,476
	Work Shop Result -Beruwala(Loss)		
	T		
	Total Income for the Year	1,136,843	1,284,686
	Total Expenditure for the Year	(27,786,798)	(26,020,276)
OtherIncome	M		
	Other Income - H/O	65,802	1,112,710
	Whale Watching Income	39,047,233	89,923,117
	Loan Interest	3,042,595	4,114,768
	Sales of Scrap	167,747	840,844
	survey Income	460,000	-
	Capital Grant amortization	127,404,158	142,919,527
		73,984,187	254,214,171

Note 09		2020	2019
Schedules		LKR	LKR
Personal			
Salaries,Wages & Allowance (HeadO	N	209,557,540	179,684,662
	Salaries & Wages	18,578,798	17,659,193
	Overtime	4,083,533	3,500,841
	Casual Wages	29,674,428	30,632,231
	Interim Allowance	114,273	48,616
	Special Allowances	6,373,149	4,988,665
	Language Skills	-	31,658,500
	Incentive	28,263	15,324,125
	Bonus	1,867,095	1,982,931
	Weekend Payments & Poyadays Allowances	28,778,783	22,766,705
	Unclaimed LeavePay	963,763	740,189
	Allowances	-	1,776,794
	Adjusted Allowances	31,047,913	22,124,647
E.P.F.15%		6,213,428	5,668,729
E.T.F.3%		15,997,200	5,899,428
E.P.F expenses (CLA Arrears)		7,118,475	-
E.P.F. & E.T.F. SURCHARGES		360,396,640	344,456,257

Note 10		2020	2020
		LKR	LKR
Establishment Charges			
Rent Rates & Taxes		531,670	1,676,554
Electricity		5,580,514	7,458,129
Water		336,863	345,448
		6,449,047	9,480,130

Note 11		2020	2019
		LKR	LKR
Administration Charges			
Office & Harbours Upkeep Maintenance		5,475,863	4,179,725
Directors Emoluments & Audit committee Meeting allowances		445,375	132,693
Whale Watching expenses		5,615,527	652,650
Agrahara Contribution		5,713,200	4,958,400
Traveling & Subsistences		6,715,736	9,096,448
Printing & Stationery		2,561,791	3,711,797
Telephone		4,497,586	4,804,714
Postage, Telegrams, Internet & E-Mail		2,038,649	2,034,813
Newspapers & Peroidicals		39,730	160,750
Transport		3,984,782	3,876,906
Entertainments		527,997	834,405
Advertising, Publicity & Exhibition		665,762	770,426
Welfare & Medical Expenses		5,350,444	4,198,783
Fuel for Vehicles		8,212,086	10,578,202
Legal Fees		1,443,575	1,248,578
Uniform For Employees		3,604,229	3,014,714
Workman Compension			213,737
Fuel Allowances		2,485,346	3,033,700
Professional Fees		284,544	1,158,158
Training Expenses		711,250	4,028,508
Foreign Travel			290,895
Survey Expenses		352,017	382,178
Workshop Expenses		459,010	499,113
Licence & Insurance			
-Heavy Vehicles		59,597	816,381
-Light Vehicales		418,791	250,815
-Dredgers		46,500	-
- Radio		35,000	44,639

-Cash	1,704,028	1,431,148
-Sand	32,400	
Opening Ceremony		531,377
Vehicls Hiring Charges	12,199,495	13,434,977
Miscellaneous Prvision	340,838	2,852,842
For Gratuity	61,858,651	67,734,794
Depreciation	226,596,553	222,579,939
Bad - Debtors	6,146,665	5,972,112
Translation Fees	9,000	55,307
Audit Fees	1,776,000	-
Dredging Expenses	10,160	24,870
Sundry Expenses & Harbour visits	359,111	878,568
Software Maintance Fee pareliya	323,626	728,750
	373,100,914	381,196,812

Note 12

	Schedules	2020 LKR	2019 LKR
<u>Repair & Maintenance</u>			
Buildings	O		
	Land	208,460	188,160
	Office Building	1,153,922	626,619
	Water Supply System	5,948	8,300
Moter Vehicles	P		
	Motor Vehicles	8,199,011	10,166,067
	Tractors	55,725	177,980
Equipments	Q		
	Office Equipments	1,987,565	3,260,275
	Electricals Equipments	1,134,569	932,676
Dredgers&Boats	R		
	Dredger - Ruhunuputha	6,269,110	10,853,826
	Dredger - Weligowwa	371,958	478,280
	Dredger - Slapura Kinduri	2,341,530	2,466,235
	Dredger - Nildiyawara	793,574	2,380,821
	Dredger - Sauri	9,361,666	4,262,673
	Fuel for Dregers	10,172,760	5,511,333
Machineries	S		
	Crane	154,067	1,851,745
	Prime Mover	112,960	83,250
		42,322,824	43,248,241

Note 13

	2020 LKR	2019 LKR
<u>Financial Charges</u>		
Bank Charges	327,036	320,414
Bank Commission	1,830,492	2,036,557
Interest Expenses	176,766	27,906
Exchange Loss	340,736	189,669
Taxes		-
Debit Tax		3,500
Stamp Duty		35,775
	2,675,030	2,613,821



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. } 00000000000000000000/1/ }
My No. } 000000/2020/01 }

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி } 2022 දෙසැම්බර් 15 දින
Date }

සභාපති
ලංකා විවර වරාය නීතිගත සංස්ථාව

ලංකා විවර වරාය නීතිගත සංස්ථාවේ 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තොරතුරු හා නියමිත අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන
1.1 මතය විශ්ලේෂණය

ලංකා විවර වරාය නීතිගත සංස්ථාවේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය/සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මතය විශ්ලේෂණය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.



1.2 මහලේඛන ව්‍යවහාරය සඳහා පදනම

(අ) උපදේශන සේවා ආදායම් අමාත්‍යාංශ ප්‍රදාන ලෙස ගිණුම්ගත කිරීම නිවැරදි කිරීමට, පූර්ව වර්ෂ ගැලපුම් ලෙස රඳවාගත් ලාභයට ගැලපුම් කර තිබුණු රු.10,406,125 ක් සමාලෝචිත වර්ෂයේ අමාත්‍යාංශ ප්‍රදාන අඩුවීමක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ගැලපුම් කර තිබීම හේතුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මූල්‍ය ක්‍රියාකාරකම් එම වටිනාකමින් වැඩි වී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ අලාභයට පිළිවෙලින් ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය රු.127,404,158 සහ පුනරාවර්තන වියදම් සඳහා යෙදවූ ප්‍රාග්ධන ප්‍රදාන රු. 57,449,328 ක් ලෙස මුළු අගය රු.184,853,486 ක් මෙහෙයුම් මුදල් ප්‍රවාහයට ගැලපීම කළ යුතු වුවද රු.185,446,753 ක් ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය ලෙස ලාභයට ගලපා තිබුණු බැවින් රු.593,267 ක් මෙහෙයුම් මුදල් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂයේ දේපළ පිරිසිදු උපකරණ මිලදී ගැනීම් ලෙස රු. 56,841,558 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ ඇතුළත් කර තිබුණු අතර එහි දේපළ පිරිසිදු උපකරණ සඳහා පූර්ව වර්ෂ වල ගෙවන ලද රු. 12,693,032 ක් ඇතුළත් වී තිබුණු බැවින් දේපළ පිරිසිදු උපකරණ මිලදී ගැනීම් එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

Audited Financial Statements

(ඈ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට කෙරිගෙන යන වැඩ යටතේ දක්වා තිබුණු ඉන්ධන වැංකි ඉදිකිරීම් වලින් රු. 9,924,000 ක් වටිනා ඉන්ධන වැංකි 06 ක් 2020 දෙසැම්බර් 28 දින වන විට භාවිතා කරමින් තිබුණු අතර එම ඉන්ධන වැංකි ප්‍රාග්ධනික කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඉ) පැරැලිය නැංගුම්පොළෙහි දියකඩන ඉදිකිරීම් කටයුතු අවසන් කර 2018 අගෝස්තු 01 දින රේඛීය අමාත්‍යාංශය විසින් සංස්ථාවට පවරා දී තිබුණද එම ඉදිකිරීම් පිරිවැය වූ රු. 314,162,431 ක් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නොතිබුණි. මෙම නිසා ජංගම නොවන වත්කම් ඉහත ප්‍රමාණයෙන් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන වල දැක්වුණි.

(ඊ) යාපනය දිස්ත්‍රික්කයේ මයිලඩි ධීවර වරාය උතුරු පළාත I කොටසෙහි ගොඩනැගිලි ඉදිකිරීම්, භූමිතෙල් වැංකි ස්ථාපිත කිරීම, පැති බැම් ඉදිකිරීම් ඇතුළු වැඩ කොටස් 8 ක් සඳහා අමාත්‍යාංශය විසින් රු. 107,427,407 ක ඉදිකිරීම් පිරිවැයක් දරා 2019 වර්ෂයේ දී සංස්ථාවට භාර දී තිබුණද එම වටිනාකම් ගිණුම්වලට ඇතුළත් කර නොතිබුණි.



(c) සමාලෝචිත වර්ෂයේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක රාජකාරී සඳහා සපුරා ඇති මිලියන 9,653,000 ක ණය මුදල වෙන් වීමට දෙපාර්තමේන්තුවෙන් අයවිය යුතු වූ මුදල රු. 871,560 ක මුදලද සමාලෝචිත වර්ෂයේ ආදායම් යටතේ ගිණුම්ගත කර නොතිබුණු අතර මේ නිසා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණු අලාභය ඉහත ප්‍රමාණයෙන් වැඩියෙන් දැක්වුණි.

(c) ව්‍යවස්ථාපිත ගෙවීම් නිවැරදිව ගණනය කර නියමිත කාලය තුළ ගෙවීම් කිරීම සිදුකළ යුතු වූවත් 2006 සිට 2013 දක්වා වර්ෂවල ජීවන වියදම් දීමනාව නොමැතිව සේවක අර්ථසාධක අරමුදල් ගණනය කිරීම සේවාවෙන් රු. 85,059,367 ක හිඟ මුදල් සහ රු.42,529,684ක අධිභාර මුදල් සහනයක් ලෙස මාසික වාරික 72 කින් ගෙවීමට නියම වී තිබුණු නමුත් ඉන් ගිණුම්ගත කර ඇත්තේ රු. 21,896,628 ක හිඟ මුදල් සහ රු.7,118,475 ක අධිභාර මුදල් පමණක් වන අතර ඒ අනුව රු.63,162,739 ක හිඟ මුදල් සහ රු.35,411,209 අධිභාර මුදල් මූල්‍ය ප්‍රකාශන තුළ ගිණුම්ගත කර නොතිබුණි.

(c) සමාලෝචිත වර්ෂය තුළදී අලුත්වැඩියා කරන ලද තංගල්ල හා මිගමුව ධීවර වරායන්හි වේදිකා බැම්ම 2 හි වටිනාකම වන රු. 7,735,227ක් සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධනික නොකර අදාළ වරායන්හි වියදම් වලට ගළපා තිබුණි. මෙම නිසා සමාලෝචිත වර්ෂයේ අලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන වල දැක්වුණි.

Audited Financial Statements

(d) සමාලෝචිත වර්ෂයේ අවසන් කළ කිරීන්දී ධීවර වරායේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කටයුතුවල වටිනාකම වූ රු.10,734,231 ක මුදල ප්‍රාග්ධනික කිරීම වෙනුවට කිරීන්දී ධීවර වරාය පුනරාවර්තන වියදමට හර කර තිබුණි.

(e) සමාලෝචිත වර්ෂයේදී කොඩිබේ ධීවර වරාය සහ ප්‍රධාන කාර්යාලයේ භාවිතය සඳහා රු. 500,000 ක් ගෙවා මිලදී ගෙන තිබුණු රේඩියෝ පණිවුඩ (Walkie Talker) අයිතම 10 ක් උපකරණ ගිණුමට හර නොකර එම වරායේ පුනරාවර්තන වියදමට හර කර තිබුණි.

(f) මුළු පිරිවැය රු. 6,679,408,834ක ස්ථාවර වත්කම් වර්ග 23 ක් සඳහා ස්ථාවර වත්කම් ලේඛන රු.945,559,937ක් වූ සුනාමියෙන් හානි වූ වත්කම් වෙනුවෙන් වූ පංචිකයට අදාළ විස්තරාත්මක උපලේඛනය, වටිනාකම රු.9,824,409ක් වූ ණයහිමි ශේෂයන් තහවුරු කර ගැනීමට අදාළ මූල්‍ය ලියවිලි හා උපලේඛනය, රු.90,193,518ක් වූ අමාත්‍යාංශ ප්‍රදාන හා රු.835,175,606 ක් වූ වෙනත් ප්‍රදානවලට අදාළ ප්‍රාග්ධනික කළ වත්කම්, ප්‍රදාන ගිවිසුම්, ඉටුකරන ලද කාර්යයන් විස්තරාත්මක උපලේඛන හා මූල්‍ය ලියවිලිද,



කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු වසර 10 ක් දක්වා වූ රු.2,150,000 ක් සඳහා ශේෂ තහවුරු කිරීමේදී විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. එසේම වටිනාකම රු.83,985,365 ක් වූ ලියාභාරිය යුතු ශේෂ හා රු.1,653,400 ක් වූ විලම්භිත බැරකම, සම්බන්ධයෙන් මූලාශ්‍ර ලියවිලිද, රු.4,254,111 ක් වූ පරිගණක මෘදුකාංග හා කාර්යාල බිම් සැකසුම් සඳහා කෙරීගෙන යන වැඩ ලිපිගොනු, සිදුකරන ලද කාර්යයන් පිළිබඳ විස්තරද විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. මේ නිසා මෙම විෂයන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

- (ක) මිලිස්ස,කොඩබේ හා කුඩාවැල්ල යන ධීවර වරායන් වල බදුකුලී ආදායම් ලෙපර් ගිණුම් ශේෂ හා අවසන් ගිණුම් ශේෂ අතර රු.1,116,402 ක වෙනසක් නිරීක්ෂණය වුවද එම වෙනස්කම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන වල අවශ්‍ය ගැලපීම් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඔ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 03 හිදී අංක 47 අනුව පූර්ව වර්ෂ වැරදි නිවැරදි කිරීමේදී එම සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කර,අතීතානුයෝගීව ගැලපිය යුතු වුවද පිළිවෙලින් අමාත්‍යාංශ ප්‍රදාන රු.10,406,175 ක්, ද්‍රවශීලතා හානි රු.273,346 ක් සහ ප්‍රාග්ධන ක්‍රමක්ෂය රු.1,893,257 ක් ඒ අනුව ගැලපීම් නොකර එම අගයන් වර්ෂ අවසාන සමුච්චිත ප්‍රභව අලාභ ශේෂයට ගැලපීම් කර තිබුණි.

ඉහත විස්තර කර ඇති පරිදි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ , ආදායම් ප්‍රකාශනයේ , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය. මේ හේතුවෙන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන්වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ හනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංස්ථාව ඇවර කිරීමට අදහස් කරන්නේ



නම හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අධිකාරි පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අධිකාරි පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මතය විශ්වාසය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

2. වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

2.1.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය යැයි සැලකෙන සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා ලබාගෙන නොමැති අතර නිසි ගිණුම් වාර්තා සංස්ථාව තබා තිබේද යන්න තීරණය කිරීමට මට නොහැකි විය.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ මතය විශ්වාසය සඳහා පදනම කොටසේ (ඊ), (ඵ), සහ (ඟ) ඡේද යටතේ දක්වා ඇති නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.



2.2 අනුමතය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම වූද, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විභාග පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවධානයට අනුව සංස්ථාවේ සාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සංස්ථාව සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අනාගතකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරවී සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විභාග පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවධානයට අනුව පහත සඳහන් නිරීක්ෂණයන් හැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ සාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීතිරීති/ විධානයට යොමුව

නිරීක්ෂණ

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

Audited Financial Statements

(i) මු.රෙ. 102 සහ 760

තොග ලෙජරය හා ඉන්ධන සමීක්ෂණ වාර්තා අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පිවර වරායන් 19 කට අදාළව රු. 7,409,186 ක ඒකල්ලිමර් 67,831.86 ක සහ භූමිකෙල්ලිමර් 8340.33 ක ලාභාතාවයක් නිරීක්ෂණය වූවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයන් සිදු කර නොතිබුණි.

(ii) මු.රෙ. 371(2) (ආ)

එක් නිලධාරියෙකුට ලබා දිය හැකි තත්කාර්ය අතුරු අග්‍රිමය රු. 100,000 ක් වූවද එම පිමාව ඉක්මවා නිලධාරීන් 4 දෙනෙකුට අග්‍රිම ලබා දී තිබුණි.

(iii) මු.රෙ. 371 (5)

තත්කාර්යය අතුරු අග්‍රිමයන් නිකුත් කර අදාළ කාර්ය අවසන් කර දින 10ක් තුළ එම අතුරු අග්‍රිමය පියවිය යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට නොපියවා පැවති තත්කාර්යය අතුරු අග්‍රිමයේ වටිනාකම රු. 4,346,531ක් විය.

(iv) මු.රෙ. 395 (ඇ)

බැංකු ගිණුම් 58 කට අදාළව බැංකු සැසඳුම් ප්‍රකාශයන් ඊළඟ මාසයේ 15 වැනි දිනට පෙර පිළියෙල කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(v) අංක 395 (ඌ)

මුදල් පොත ලිඛිත, වෙක්පත් ලිඛිත එකතු වන මුදල් බැංකුවේ තැන්පත් කිරීම, මුදල් පොත පවත්වා ගෙන යෑම් සඳහා වැඩ බෙදීමේ ක්‍රමය අනුගමනය කර නොතිබුණි.

(ආ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 වන වගන්තිය

කාර්තුමය වශයෙන් හෝ මාසික වශයෙන් වන බදු කාලසීමාව අවසන් වන මාසයේ අවසන් දිනට පෙර එකතු කළ අගය මත බදු පියවිය යුතු වුවද 2020 ජනවාරි 01 දිනට පැරණි ශේෂ එකතුවක් සමඟ රු.75,647,389 ක් වූ එකතු කළ අගය මත බදු 2020 දෙසැම්බර් 31 දින තෙක් පියවීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 2020 ඔක්තෝබර් 22 දිනැති අංක 05/2020 දරන වත්කම් කළමනාකරණ වක්‍රලේඛයේ 2 (අ) හා (ආ) වගන්ති

ධාවන තත්ත්වයේ නොමැති, අලුත්වැඩියාව ආර්ථික නොවන වාහන අපහරණය සඳහා උපදෙස් ලබා දී තිබුණද ධාවන තත්ත්වයේ නොමැති අංක 4502 දරන JCB යන්ත්‍රය සඳහා ආර්ථික වශයෙන් ඵලදායී වන ලෙස බාණ්ඩ ලෙස හඳුනාගෙන අපහරණය හෝ අලුත්වැඩියාවට කිසිදු ක්‍රියාමාර්ගයක් සමාලෝචිත වර්ෂය අවසාන වන තුරුත් ගෙන නොතිබුණි.



පරිවර්තනය කිරීම සඳහා වසරක සහන බදු කාලසීමාව ලබාදීමෙන් පසු 2018 අප්‍රේල් 10 දින සිට මාසිකව රු.70,000 ක කුලියකට වසර 20 ක කාලයක් සඳහා පරිවර් 37.11 ක ඉහත භූමිය ඇතුළු ගොඩනැගිල්ල වෙන්වී පවිසාට් අනුගමනය නොකර බදු දී නිවුණු අතර රජයේ තක්සේරු වටිනාකමක් ද ලබාගෙන නොතිබුණි. තවද 2019 නොවැම්බර් 07 දින සිට අයිස් නිෂ්පාදන ආයතනයක් වෙත වසර 25 ක කාලසීමාවකට පරිවර් 15.12ක අංක SSP 327 පිඹුරේ ලොට් (X) පතුරු අයිස් නිෂ්පාදනාගාරයක් සඳහා රු.115,000 ක බදු කුලියක් යටතේ බදු දී නිවුණු අතර මෙම අවස්ථා දෙකෙහිදීම විවෘත වෙන්වී පවිසාට් අනුගමනය කර නොතිබුණි.

(ආ) පරිවර් 15.12 ක ඉඩම්පතුරු අයිස් නිෂ්පාදනාගාරය සඳහා 2019 නොවැම්බර් 07 දින මාසිකව බදු කුලිය රු.115,000 බැගින්, බදු දී නිවුණුද බදු ගිවිසුමට එළඹීමේ දිනය 2020 ජූනි 11 දක්වා ප්‍රමාද කර තිබුණි. වගකින දිනය වූ 2021 අප්‍රේල් 27 දක්වාත් පතුරු අයිස් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ වී නොතිබූ අතර බදු දීමෙන් වසරක් ඉක්ම ගොස් තිබුණද කිසිදු බදු ආදායමක් අයකර ගෙන නොතිබුණි. මේ අනුව ගිවිසුම්ගත දින වන 2020 ජූනි 11 දින සිට 2020 දෙසැම්බර් 31 දිනට සංස්ථාවට මාස 06 ක රු.690,000 ක් වූ බදු ආදායමක් අහිමි වී තිබුණි.

(ඇ) ලංසා ධීවර වරාය නීතිගත සංස්ථාවේ තනතුරු 16 කට අදාළව සුදුසුකම් සහිත නිලධාරීන් බඳවා ගැනීමකින් තොරව වැඩ බැලීමේ කාර්යය සිදු කරමින් ආයතනයේ කටයුතු පවත්වාගෙන යමින් තිබුණි.

(ඈ) සංස්ථාවේ අම්බලන්ගොඩ ධීවර වරායේ පරිවර් 40 ක භූමි ප්‍රමාණයක් 2019 මාර්තු 19 සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටි ලිපිත ආයතනයක් වෙත වර්ෂ 25 ක කාල සීමාවක් සඳහා අයිස් යන්ත්‍රාගාරයක් ඉදිකර පවත්වාගෙන යාම සඳහා මාසිකව රු.126,670 ක බදු මුදලකට බදු දී නිවුණුද උක්ත බදු දීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කර නොතිබුණි. 2019 අප්‍රේල් 4 දින එළඹී උක්ත බදු ගිවිසුම ප්‍රකාරව බදු දේපළ සඳහා රජයේ තක්සේරුවක් ලබාගැනීමට දෙපාර්තමේන්තුව එකඟ වුවද වගකින දිනය වන තුරුත් බදු දී ඇති පරිවර් 40 ක භූමිය සඳහා රජයේ තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඊ) 2011 ජූනි මස සිට අම්බලන්ගොඩ ධීවර වරායේ පරිවර් 40 ක් රු.225,000 (වැට් සහිත) මාසික බදු වාරික වටිනාකමකට බදු දී නිවුණු අතර වර්ෂ 8 කට පසු රජයේ තක්සේරු



වාර්තාවක් හෝ සපයාගැනීමට කටයුතු නොකර 2019 සැප්තැම්බර් සිට නුදෙක් බදු ගැණුම්කාර ආයතනයේ ඉල්ලීම් මත රු.105,000 (වැට සහිත) අගයකට නැවත බදු දී තිබුණි.

(උ) වාලවිචේත ඩීවර වර්ගයේ පර්චස් 40 ක් 2019 වර්ෂයේ නැවත වරක් වසර 25 ක් සඳහා බදු දීම හා වේදිවල ඩීවර වර්ගයේ පර්චස් 30 ක් 2019 වර්ෂයේ වසර 25 ක් සඳහා බදු දීමේදී යෝජනා කැඳවීම හෝ ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කිරීම සිදුකර නොතිබුණි.

(ඌ) සංස්ථාවට අයත් “වැලිගොව්වා” යාත්‍රාවේ අලුත්වැඩියා පිරිවැය හා වර්තමාන කත්තවය පිළිබඳ 2020 සැප්තැම්බර් 30 දිනැති ඖක්ෂණික වාර්තාවකින් අනතුරුව යාත්‍රාව අපහරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද උක්ත යාත්‍රාව අපහරණය සඳහා සමාලෝචිත වර්ෂය අවසාන වන තුරුත් කටයුතු කර නොතිබුණි. මේ වන විට යාත්‍රාව දිරාපත් වෙමින්, වසර 05 කට වැඩි කාලයක් තිත්කාරයට පවතින විට සමාලෝචිත වර්ෂයේදී එම යාත්‍රාවේ නඩත්තුව හා පවත්වාගෙන යාම සඳහා රු.3,670,247 ක වැටුප් වියදම් දරා කාර්යමණ්ඩලයක් අනුයුක්ත කර තිබුණි.

(එ) පහත ශීඝ්‍රම සඳහා 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව බැංකු ණයයන්, බැංකු සැසඳුම් ප්‍රකාශන අනුව බැංකු ණයයන් අතර පහත සඳහන් වෙනස්කම් පැවතුණි.

ශීඝ්‍රම අංකය	2020 දෙසැම්බර් 31 දිනට ණයය		වෙනස
	බැංකු සැසඳුම් ප්‍රකාශයේ දැක්වෙන මුදල් ප්‍රමාණය අනුව ණයය - රු.	මූල්‍ය ප්‍රකාශනයේ දැක්වෙන බැංකු ණයය - රු.	
1931 ලංකා බැංකුව - ප්‍රධාන ගාබාව (එකතු ශීඝ්‍රම)	325,070	668,208	343,138
1236 ලංකා බැංකුව - ප්‍රධාන ගාබාව (එකතු ශීඝ්‍රම)	101,144,852	101,183,352	38,499
1725 ලංකා බැංකුව - ආයතනික ශීඝ්‍රම (Cooperate Account)	35,206,111	35,206,411	300



2759816 බේරුවල ඉන්ධන ගිණුම	17,396,656	19,755,640	2,358,984
30081001-40000003 මහජන බැංකුව ඉන්ධන ගිණුම	19,953,375	11,347,767	8,605,608
711106218 අම්බලන්ගොඩ ඉන්ධන ගිණුම	2,730,136	1,992,768	737,368
71912400 වාලව්වේන ඉන්ධන ගිණුම	3,893,136	3,893,737	601
75171125 සුදුවැල්ල එකතු ගිණුම	3,133,118	3,133,868	750
84751276 මයිලඩි ඉන්ධන ගිණුම	3,423,896	2,738,156	685,740

(ඒ) 2018/2019 වර්ෂ වලදී ඩීවර වරායන්හි සවිකරන ලද ගැලුම් 8000 ඉන්ධන වැංකි වලින් රු. 3,380,000ක් වටිනා හලාවක හා අම්බලන්ගොඩ වරායන්හි සවි කරන ලද ඉන්ධන වැංකි 02 සඳහා විදුලිය ලබාගැනීමට කළමනාකාරිත්වය මේ දක්වා කටයුතු කර නොමැති බැවින් 2022 මාර්තු 30 දින තෙක් භාවිතා නොකරන බව අනාවරණය විය.

(ඔ) තාක්ෂණික පිරිවිතරය අනුව ඉන්ධන පොම්පයක වේගය මිනිත්තුවට ලීටර් 150 ක් විය යුතු වුවද, සැපයූ ඉන්ධන පොම්පවල වේගය මිනිත්තුවට ලීටර් 13% ක් පුංඤ් අතර ස්ථාපිත කර තිබුණු ඉන්ධන පොම්ප 08ක 2019 මාර්තු 11 දින වන විට භාවිතා නොකිරීම හේතුවෙන් සැපයුම්කරුට ගෙවුරු.3,824,200 ක් නිෂ්කාර්ය වියදමක්ද වී තිබුණි. තවද, එකඟ වූ පරිදි භාණ්ඩ නොසැපයීම හා අවශ්‍යතාවයට නොගැලපෙන ඉන්ධන පොම්ප සැපයීම සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගක් ද ගෙන නොතිබුණි.

(ඔ) ඉන්ධන වේගය මිනිත්තුවට ලීටර් 120 - 180 ක් අතර ඩීසල් පොම්ප 10 ක් රු. 30,993,264 කට මිලදී ගැනීමේ ටෙන්ඩර් ප්‍රදානයට අදාළ තාක්ෂණික පිරිවිතර පරීක්ෂා කිරීම ගිවිසුම්ගත වීමට පෙර සිදුවිය යුතු වුවද, 2019 පෙබරවාරි 26 දින ගිවිසුම්ගත වීමෙන් පසුව විදේශගතව තාක්ෂණික පිරිවිතර පරීක්ෂා කිරීම හා පුහුණුව සඳහා නිලධාරීන් දෙදෙනෙකු විනයට ගොස් තිබුණි. එය ටෙන්ඩර් කොන්දේසිවල ඇතුළත් කරුණක් නොවන බවද නිරීක්ෂණය විය. මේ හේතුවෙන් ඩීසල් පොම්ප සැපයීම, සවිකිරීම සමස්ත ක්‍රියාවලිය නියමිත දින 120 ඉක්මවා තවත් මාස 06 ක් ප්‍රමාද වී තිබූ අතර කාලය දිගු කිරීම ලබාදීමේදී, ටෙන්ඩර් කොන්දේසි අනුව ප්‍රමාද ගාස්තු වටිනාකම රු.59,391,744 ක් අයකිරීමට කටයුතු කර ගෙන නොතිබූ අතර, මෙම ඉන්ධන පොම්ප වල ඉන්ධන කාන්දු වීම්, ද්විත්ව ක්‍රියාකාරිත්වයක් නොවීම ඇතුළු විවිධ තාක්ෂණික දෝෂ මතු වී තිබුණි.



(ක) පානදුර ඩීවර වරායේ වැලි කැණීම් කටයුතු සඳහා ලබාගත් පොද්ගලික කොන්ත්‍රාත් සමාගම එය පැහැර හැරීමෙන් පසු එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ම සමන්විතව වෙනත් නමකින් ආරම්භකළ සමාගමක් වෙත අංක CFHC/FD/DPC/2019/6/15 දරන ටෙන්ඩර් මණ්ඩල පත්‍රිකාව මගින් එම ඩීවර වරායේ වැලි කැණීම් කටයුතු සඳහා ප්‍රසම්පාදනය ලබා දී තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.4 ඡේදය අනුව ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුගේ තොරතුරු, හැකියාව, පළපුරුද්ද ආදී අත්‍යවශ්‍ය නිර්ණායක ඇතුළත් වන පරිදි විධිමත්ව ලංසු ලියවිලි සකස් කිරීමද ලංසුකරුවන් විධිමත්ව ඇගයීමට ලක්කිරීමද තාක්ෂණික ඇගයීම් කමිටු (TEC) සාමාජිකයන්ද ප්‍රසම්පාදන කමිටු (PC) සාමාජිකයින්ද තනිතනිවත්, සාමූහිකවත් වගකීමට බැඳේ. ඒ අනුව පෙර වැලි කැණීම් සඳහා ගිවිසුම්ගතව පසුව එම ගිවිසුම උල්ලංඝනය කළ රු.16,894,356ක් වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදලක් නිරවුල් කිරීමට කටයුතු නොකළ ආයතනයක් වෙත නැවතත් ප්‍රසම්පාදනය පිරිනැමීමට ප්‍රසම්පාදනය මණ්ඩලයත්, තාක්ෂණික ඇගයීම් කමිටුවත් නොසැලකිලිමත් අන්දමින් කටයුතු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම අත්තිකාරම් මුදල අයකර ගෙන නොතිබුණි.

(ආ) ලංකා වරාය නීතිගත සංස්ථාව සඳහා රු.6,689,000 ක වටිනාකමකට භූමිතෙල් පොම්ප 7 ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මුහුදු හා වෙරළාශ්‍රිත පරිසරයට ගැලපෙන බවට සනාථ කළ හැකි කිසිදු තහවුරුවක් නොතිබීම සහ පොම්ප වල මෝස්තරය වෙනස් වී තිබීම (Pattern) යන මූලික බැහැරවීම් සහිත ලංසුකරුවකු වෙත 2019 නොවැම්බර් 19 දින ප්‍රසම්පාදනය පිරිනමා තිබුණි.

(ඈ) ජංගම වගකීම් තුළ ගෙවිය යුතු ශේෂයක් ලෙස 2014 වර්ෂයේ සිට අඛණ්ඩව පැවත එන රු.10,512,971 ක් වූ ආර්ථික සේවා බදු හා 2020 ජනවාරි 01 දිනට පැවති වටිනාකම රු. 21,429,875 ක් වූ උපවිත වියදම් පියවීමට කටයුතු කර නොතිබුණි.

(ඉ) 2012 ජනවාරි 17 දිනැති අංක CFHC/HR/Permanent දරන පත්වීම් ලිපියට අනුව මාසික වැටුප ලෙස රු.37,405ක පිහිටුවා සභාපති රහස්‍ය ලේකම් තනතුරට නිලධාරීන්ගේ පත්කර තිබුණු අතර මෙම තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමැතියක් ලබාගෙන නොතිබුණි.

(ඊ) සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය අනුව, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් තනතුරු 01 ක් අනුමතව තිබුණු අතර එම නිලධාරියාට අමතරව, එම තනතුර සඳහාම කළමනාකරණ සේවා අනුමැතියක් නොමැතිව 2014 සැප්තැම්බර් 02 දින සිට 2016 අගෝස්තු දක්වා තවත් නිලධාරියකු පත්කර රු. 1,622,000 ක වැටුප් ගෙවා තිබුණි.




- (ඩ) ඩිවර වරාය නීතිගත සංස්ථාවට අයත් ඩිවර වරායන් 22 න් ඩිවර වරායන් 18ක් සමාලෝචිත වර්ෂය තුළ රු.112,175,422 ක අලාභ ලබා තිබුණු අතර ඉතුරු වර්ෂයේදී රු.33,735,144 ක අලාභයක් පැවතුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ රු.78,440,278 කින් අලාභය වැඩි වී තිබුණි.
- (ණ) සමාලෝචිත වර්ෂයේ බේරුවල වැඩ ඒකකයේ රු.26,649,956 ක අලාභයක් ලබා තිබුණු අතර ඉතුරු වර්ෂයේ රු.24,735,590 ක් වූ අතර රු.1,914,366 කින් අලාභ තත්වය වැඩි වී තිබුණු බව නිරීක්ෂණය විය.

2.3 වෙනත් කරුණු

- (අ) රු.87,895,056ක් වූ බදුකුලී ණයගැනී ශේෂයෙන් වසර 1-2 දක්වා රු.25,710,618 ක්ද වසර 2-5 දක්වා රු.45,295,723 ක්ද වසර 5-10 දක්වා රු.16,888,714ක නිරවුල් නොවූ ශේෂයන් වූ අතර රු. 84,581,542 ක් වූ ලැබිය යුතු ණය ශේෂ 7 කින් වසර 5 ට වැඩි ණය ශේෂය රු.60,637,315 ක් විය.
- (ආ) සංස්ථාවට අයත් සුපිරි යාත්‍රාව වරාය අධිකාරියට අයත් ඔලිම්පික් ඩිවර වරායෙහි කැණීම් කටයුතු සඳහා 2016 දෙසැම්බර් 16 දින සිට 2017 මාර්තු 09 දින තෙක් සංඥා තිබුණි. එසේ වුවත් මේ සඳහා ගිවිසුමක් අත්සන් කර නොතිබුණු අතර වරාය අධිකාරියෙන් සංස්ථාවට මේ සම්බන්ධයෙන් රු. 24,840,000 ක මුදල අයකර ගැනීමට ඇති බව මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇතිවුවත් වසර 5කට වැඩි කාලයක් ගෙවී ඇති මෙම ශේෂය පියවා ගෙන නොතිබුණි.
- (ඇ) ඩිවර වරාය නීතිගත සංස්ථාවේ වැලි ඉවත් කිරීම සඳහා අවශ්‍ය යාත්‍රා තිබියදී පැරැලිය ඩිවර වරායේ වැලි කිසුම් 20,581 ක් ඉවත් කිරීම සඳහා වසර 03 කට පෞද්ගලික සමාගමකට 2018 ඔක්තෝබර් 23 දින කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබුණද කොන්ත්‍රාත්කරු සමඟ කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර නොතිබුණි. එසේ ඉවත් කළ යුතු සම්පූර්ණ වැලි ප්‍රමාණය වැලි කිසුම් 20,581ක් වුවද 2018 ඔක්තෝබර් 23 දින සිට 2020 අගෝස්තු දක්වා වැලි කිසුම් 3,426 ක් එනම් සියයට 16 ක් පමණක් ඉවත් කර තිබුණු අතර ඩිවර වරායට යාත්‍රා පිවිසීමට වැලි ඉවත් නොකිරීම නිසා වරාය මෙහෙම නඩත්තු කිරීමේ සංස්ථාවේ අරමුණුද ඉටු වී නොතිබුණි.
- (ඈ) 2020 දෙසැම්බර් 31 දිනට රු. 36,702,978 ක් වූ පෙර ගෙවීම් ශේෂයෙන් රු.27,056,667 ක් වසර 10 කට වඩා පැරණි ශේෂයන් වන අතර රු. 9,602,683 ක් වසර 5ට වඩා පැරණි

ශේෂයක් විය. 2004 වර්ෂයට පෙර සිට පැවතෙන රු.15,528,683 ක් වටිනා ශේෂද පෙර ගෙවීම් තුළ ඇතුළත් වූ නමුත් එම ශේෂ තහවුරු කිරීමට අවශ්‍ය උපලේඛන විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි. ඒ අනුව සංසථාව සතු මුදල්, මේ ආකාරයෙන් වගකීම් විරහිතව තෙවන පාර්ශවයන් වෙත පරිහරණයට ඉඩ ලබා දී තිබුණු නිලධාරීන්ට එරෙහිව මේ වන තෙක්ම කිසිදු විනය පියවරක් ගෙන නොතිබුණි.

- (ඉ) 2020 දෙසැම්බර් 31 දිනට කුලී ණයගැති ශේෂ අතරින් තංගල්ල, කුඩාවැල්ල, පුරාණවැල්ල, ගාල්ල, කොඩිබේ යන වරායන් 5 හි මුළු එකතුව රු.5,321,494 ක් වටිනා ශේෂ 12 ක් වර්ෂ 05 ක් ඉක්මවා පවතින නමුත් මේ වන තෙක් ඒවා අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) වැඩ තහනම් කළ, සේවය හැරගිය, විශ්‍රාම ගත්වන ලද හා මියගිය සේවකයන් 12 ක ගෙන් 2020 දෙසැම්බර් 31 දිනට රු.2,039,426 ක සේවක ණය ශේෂයක් අය නොවී හිඟව පැවතුණි.
- (උ) 2020 ජනවාරි 01 දිනට ලෙජරය අනුව ධීවර දිරිසවිය ගිණුම් ලෙස වෙන්කර තිබුණු රු.8,610,910 ක වටිනාකම එම ව්‍යාපෘතිය සඳහා උපයෝජනය කර නොමැති අතර අඛණ්ඩව වෙන්කිරීමක් ලෙස දක්වා තිබුණි.
- (ඌ) ණයහිමියන් තුළ ඇතුළත්ව ඇති එකතුව රු.112,669,731 ක් වූ ශේෂයන් 10 ක් වසර 02 ක් ඉක්මවා ඇති නමුත් පියවීමට කටයුතු කර නොතිබුණි. මේ තුළ කිරිින්ද ධීවර වරායෙන් වැලි ලබා ගැනීම සඳහා පුද්ගලික සමාගමකින් ලැබූ රු.මිලියන 80 ක අත්තිකාරම් මුදලින් වැලි ලබා නොදුන් ප්‍රමාණයට අදාළ ආපසු ගෙවිය යුතු රු.76,261,312ක් ද ඇතුළත් විය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ 2017 මාර්තු 01 දිනැති අංක E/11/2017/CFHC දරන ලිපිය අනුව ගිවිසුම් ප්‍රකාරව එම සමාගම විසින් තැන්පත් කරන ලද මුදල් නැවත ගෙවීම සඳහා උපදෙස් ලබා දී තිබුණද විගණිත දිනය වන 2022 ජුනි 20 දින වන තුරුත් ඒ සම්බන්ධව කළමනාකරණය තීරණයන් ගෙන නොතිබුණි.


 ධබලිව.පී.පී වික්‍රමරත්න
 විගණකාධිපති